

ශීර්ෂය 333 - කොමිස්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශීර්ෂය 333 - කොමිස්ට්‍රෝලර් ජනරාල් කාර්යාලයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව කොමිස්ට්‍රෝලර් ජනරාල් කාර්යාලයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2025 මැයි 31 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව කාර්යාලයට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2025 ජූලි 24 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

කොමිස්ට්‍රෝලර් ජනරාල් කාර්යාලයේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින්, මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් 1හි සඳහන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනමට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතිය යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමු කරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංස්කරණ 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුව කොමිස්ට්‍රෝලර් ජනරාල් කාර්යාලයේ, මහා භාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස් කර ඇත. එම නිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක. මාගේ වාර්තාව කොමිස්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය, මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණු කර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මාගේ මතය විකරණය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ගණන්දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංස්කරණය 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024ට අනුකූලව, සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව කොමිස්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව කාර්යාලයේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබා දීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැම විටම ප්රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මුල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

2. වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

(අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට,

(ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 වියදම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේදී වැය විෂයයකට අදාළව රු.2,400,000 ක් වූ ඇස්තමේන්තුගත ප්‍රතිපාදනයෙන් රු.43,300 ක් මු.රෙ.66 මගින් වෙනත් වැය විෂයයක් සඳහා මාරු කළ පසු ද රු.956,670 ක් උපයෝජනය නොකර ඉතිරි වී තිබුණු අතර, එම ඉතිරිය ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 41ක් ව පැවතුණි	මෙසේ ප්‍රතිපාදන ඉතිරි වී ඇත්තේ, ප්‍රවාහන දීමනාව හිමි ත්‍යාග කාර්යය මණ්ඩලයෙන් නිලධාරීන් කිහිපදෙනෙක් වෙනත් දෙපාර්තමේන්තු වෙත ස්ථාන මාරුවීම් ලැබීම හා එම තනතුරු තවදුරටත් පුරප්පාඩු වී පැවතීම නිසා වේ.	ඇස්තමේන්තු පිළියෙල කිරීමේදී නිවැරදිව හා තාත්විකව කළ යුතු වීම.
(ආ) වැය විෂයයන් 02 ක ඇස්තමේන්තුගත ප්‍රතිපාදනය වූ එකතුව රු.150,000 න් රු.149,300 ක ප්‍රතිපාදන මු.රෙ.66 මගින් වෙනත් වැය විෂයයන්ට මාරු කර තිබුණි. එම මාරු කිරීම් ඇස්තමේන්තුගත ප්‍රතිපාදනයෙන් එක් වැය විෂයයකට අදාළව සියයට 99 ක් හා අනෙක් වැය විෂයයට අදාළව සියයට 100 ක් විය.	දේශීය ගමන් වියදම් වෙනුවෙන් රු. 50,000 ක මුදලක්ද, මූල්‍ය නොවන වත්කම් කළමනාකරණ පද්ධතිය සඳහා 2023 වර්ෂයේ වාර්ෂික සේවා ගාස්තු හා නඩත්තු කටයුතු වියදම් වෙනුවෙන් රු. 100,000 ක ප්‍රතිපාදනයක් ද වෙන්කර ගත් නමුත්, 2024 වර්ෂයේ එම වියදම් පැන නොනැගීම නිසා එම මුදල ඉතිරි වී ඇති අතර අපේක්ෂා නොකළ නමුත් අත්‍යවශ්‍ය වූ පුහුණු හා නඩත්තු වියදම් දැරීම සඳහා මු.රෙ 66 විධි විධානයන්ට අනුව, මෙම ප්‍රතිපාදන මාරු කරගෙන ඇත.	- එම -

- (ඇ) පුනරාවර්තන වැය විෂයයක් සඳහා රු.346,950 ක් මු.රෙ 66 මගින් ප්‍රතිපාදන ලබා ගෙන තිබුණු අතර එය මූලික ඇස්තමේන්තුගත ප්‍රතිපාදනයෙන් සියයට 116 ක් වී තිබුණි. අපේක්ෂා නොකළ හදිසි අවශ්‍යතා වෙනුවෙන් වාර්ෂික ඇස්තමේන්තු ප්‍රතිපාදන වැය විෂයයන් අතරේ මාරු කර ගැනීම අදාළ මු.රෙ. 66 විධි විධානයන්ට අනුව, අදාළ ප්‍රතිපාදන සලසා ගැනීමට සිදු විය. - එම -
- (ඈ) වාර්ෂික ඇස්තමේන්තුවෙන් ප්‍රතිපාදන සලසාගෙන නොතිබූ පුනරාවර්තන වැය විෂයයක් සඳහා රු.577,577 ක පුනුණුවීම් අවස්ථා නිලධාරීන් හට ලබා දීමට අවශ්‍ය විදේශ ගමන් වියදම් දැරීමට සිදුවිය. 2024 වර්ෂයේ ලැබුණු විදේශ පුනුණුවීම් අවස්ථා නිලධාරීන් හට ලබා දීමට අවශ්‍ය විදේශ ගමන් වියදම් දැරීමට සිදුවිය. - එම -

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යභාරයන් ඉටු නොකිරීම

රජයේ සියලු වත්කම් මධ්‍යගතව ලේඛනගත කිරීම තුළින් රජයේ වත්කම් කළමනාකරණය, වත්කම් පිළිබඳ පිරිවැය කළමනාකරණය හා අධීක්ෂණය කිරීම අරමුණු කොටගෙන 2017 වර්ෂයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද අයවැය යෝජනාවක් අනුව කොම්ප්‍රෝලර් ජනරාල් කාර්යාලය පිහිටුවා තිබුණි. ඒ අනුව ඉඩම්, ගොඩනැගිලි, මෝටර් රථ, නැව්, ගුවන් යානා, යන්ත්‍රෝපකරණ ආදිය ද ඇතුළත් දේශීයව හා විදේශීයව රජය සතු සියලු වත්කම් මධ්‍යගතව ලේඛනගත කිරීම මෙම කාර්යාලය ඉටු කළ යුතු ප්‍රමුඛ කාර්යයක් ලෙස හඳුනාගෙන තිබුණි. මේ පිළිබඳව පහත නිරීක්ෂණයන් සිදු කෙරේ.

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) කාර්යාලය විසින් රාජ්‍ය මූල්‍ය නොවන වත්කම් පිළිබඳ මධ්‍යගත දත්ත පද්ධතියට තොරතුරු ඇතුළත් කළ යුතු රාජ්‍ය ආයතන 1,773 ක් (රජයේ ආයතන හා රාජ්‍ය ව්‍යාපාර, පළාත් සභා සහ පළාත් පාලන ආයතන) 2021 දෙසැම්බර් 31 දිනට හඳුනාගෙන තිබූ අතර, එදිනෙන් පසුව ඉඩම් හා ගොඩනැගිලි පිළිබඳ තොරතුරු දත්ත පද්ධතිය තුළ යාවත්කාලීන කර නොතිබුණි.	මෙම මධ්‍යගත දත්ත පද්ධතිය මාර්ගගතව ඒකාබද්ධ භාණ්ඩාගාර කළමනාකරණ පද්ධතිය (ITMIS) තුළින් ස්ථාපිත කිරීමට 2017 වර්ෂයේ සිට උත්සාහ කළ අතර, 2023.02.28 දිනැති ලිපියෙන් ITMIS තුළින් මෙම කාර්යය සිදුකළ නොහැකි බව දැන්වීමෙන් පසු වත්කම් කළමනාකරණ වක්‍රලේඛ අංක 06/2023 මගින් 2023.09.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාර්ගගත මූල්‍ය නොවන වත්කම් කළමනාකරණ පද්ධතිය ස්ථාපිත කර 2023.09.01 දින සිට එහි පළමු මොඩියුලය ලෙස වාහන පිළිබඳ දත්ත පද්ධතිය යුතු වීම.	කොම්ප්‍රෝලර් ජනරාල් කාර්යාලය පිහිටුවීමේ අරමුණ ඉටුකිරීමට කටයුතු කළ යුතු වීම.
(ආ) වාහන මොඩියුලය යටතේ රජයට අයත් නැව්, ගුවන් යානා, දුම්රිය, මගී ප්‍රවාහන බස් රථ යනාදී වාහන පිළිබඳ තොරතුරු, 2024 දෙසැම්බර් 31 දින වන විටත් දත්ත පද්ධතියට ඇතුළත් කර යාවත්කාලීන කර නොතිබුණි.	06/2023 මගින් 2023.09.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාර්ගගත මූල්‍ය නොවන වත්කම් කළමනාකරණ පද්ධතිය ස්ථාපිත කර 2023.09.01 දින සිට එහි පළමු මොඩියුලය ලෙස වාහන පිළිබඳ දත්ත පද්ධතිය යුතු වීම.	කඩිනමින් තොරතුරු ගෙන්වාගෙන මූල්‍ය නොවන වත්කම් කළමනාකරණ පද්ධතිය ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතු වීම.

- (ඇ) කොමිස්ට්‍රෝලර් ජනරාල්ගේ 2017 ජුනි 28 දිනැති වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක 01/2017 අනුව පිරිසිදු, යන්ත්‍රෝපකරණ, ඉදිකිරීම්, කාර්යාල උපකරණ හා ගෘහ භාණ්ඩ සම්බන්ධ තොරතුරු රාජ්‍ය ආයතන වෙතින් ලබාගෙන දත්ත පද්ධතිය තුළ 2024 දෙසැම්බර් 31 දින වන විටත් යාවත්කාලීන කර නොතිබුණි.
- (ඈ) රාජ්‍ය ආයතන විසින් වාහන හැර අනෙකුත් වත්කම් මිලදී ගැනීම් හා අපහරණය කිරීම් පිළිබඳව තොරතුරු කොමිස්ට්‍රෝලර් ජනරාල් කාර්යාලයෙන් ලබාගැනීම සඳහා විධිමත් හා පහසු ක්‍රමවේදයක් 2024 දෙසැම්බර් 31 දින වන විටත් ස්ථාපිත කර ක්‍රියාත්මක කර නොතිබුණි.
- (ඉ) රාජ්‍ය ආයතනවල සියලුම වත්කම් පිළිබඳව මධ්‍යගතව ලේඛනගතකිරීම හා ඒවා යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව විශේෂ අවධානය යොමුකර, රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2023 අගෝස්තු 09 දින ලබා දුන් නියෝග ප්‍රකාරව, මූල්‍ය නොවන වත්කම් කළමනාකරණ පද්ධතියට දත්ත ඇතුළත් කිරීම සම්පූර්ණ කිරීමට කාර්යාලයේදී එකඟතාවය මත 2023 දෙසැම්බර් 31 දින සිට 2025 දෙසැම්බර් 31 දක්වා පහත සඳහන් කාල රාමුවක් ලබාදී තිබුණි. ඒ අනුව, ඉදිකිරීම් මොඩියුලය 2024 මාර්තු 01 දින සිට ක්‍රියාත්මක කර 2024 සැප්තැම්බර් 30 දින සම්පූර්ණ කිරීමටත්, ගොඩනැගිලි මොඩියුලය 2024 ජූලි 01 දින ක්‍රියාත්මක කර 2024 ඔක්තෝබර් 31 දින සම්පූර්ණ කිරීමටත් එකඟ වී තිබුණි. එසේ වුවද, 2024 දෙසැම්බර් 31 දින වන විටත් එම මොඩියුල සම්පූර්ණ කර නොතිබුණි.
- (ඊ) කොමිස්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය විසින් රජයේ සියලුම මූල්‍ය නොවන වත්කම් පිළිබඳ තක්සේරු වටිනාකම් ඇතුළත් කර මධ්‍යගත ලේඛනය සකසා නොමැති වීම හේතුවෙන් රජයේ ගිණුමේ දැක්වෙන මූල්‍ය නොවන වත්කම් ශේෂයේ නිරවද්‍යතාවය තහවුරු කර මාර්ගගතව ස්ථාපිත කර ඇත. මූල්‍ය නොවන වත්කම් කළමනාකරණ පද්ධතියෙහි අනෙකුත් මූල්‍ය නොවන වත්කම් මොඩියුලයන් ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ. මේ සඳහා ඉදිකිරීම්, ගොඩනැගිලි හා ඉඩම් සම්බන්ධ මොඩියුල සකස් කර මෙම මොඩියුලවල මෘදුකාංග සංවර්ධනය සඳහා දැනටමත් තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ සහ නොකළ සියළුම වාහන ඇතුළත් කළ හැකි වන පරිදි වාහන දත්ත පද්ධතිය නිර්මාණය කර ඇති අතර, 2025.05.14 දිනට බස් රථ 7,496 ක් සහ දුම්රිය එංජින් 03 ක් වාර්තා කර ඇත. 2025.05.14 දිනට රාජ්‍ය අයතන විසින් වාර්තා කර ඇති සම්පූර්ණ වාහන සංඛ්‍යාව 93,378 ක් වේ. මූල්‍ය නොවන වත්කම් පිළිබඳ තොරතුරු දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමේදී මිලදී ගැනීම් සහ අපහරණය පිළිබඳ තොරතුරු යාවත්කාලීන වී වාර්තා වේ. මාර්ගගත මූල්‍ය නොවන වත්කම් කළමනාකරණ පද්ධතිය තත්‍යකාලීන දත්ත වාර්තා කරනු ලබන (Real Time Data Reporting) මාර්ගගත තොරතුරු පද්ධතියක් වේ. වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක 06/2023 අනුව, ප්‍රථමයෙන් හඳුන්වාදී ඇති වාහන මොඩියුලය යටතේ වාහන පිළිබඳ නව මිල දී ගැනීම් හා අපහරණය කිරීම ඇතුළු අනෙකුත් තොරතුරු යාවත්කාලීනව වාර්තා කළ යුතු වේ. කොමිස්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය සියළු රජයේ ආයතන ආවරණය කරමින් රජයේ මූල්‍ය නොවන වත්කම් නිසි ලෙස කඩිනමින් අදාළ ආයතනය වෙතින් තොරතුරු ගෙන්වාගෙන පද්ධතිය යාවත්කාලීන කළ යුතු වීම.
- අදාළ තොරතුරු ලබාගැනීම සඳහා විධිමත් හා පහසු ක්‍රමයක් ස්ථාපිත කරගත යුතු වීම.
- ඉදිරිපත් කර තිබූ කාල රාමුව ප්‍රකාරව අදාළ මොඩියුලයන් සම්පූර්ණ කළ යුතු වීම.
- රජයේ ගිණුම තුළ දැක්වෙන මූල්‍ය නොවන වත්කම් ශේෂයේ නිවැරදිතාවය තහවුරු කර ගැනීමට හැකි වන පරිදි මූල්‍ය නොවන වත්කම්

ගැනීමට නොහැකි වී තිබුණි.

වාර්තා කිරීම හා නියාමනය කළමනාකරණ කිරීම සඳහා අවශ්‍ය තොරතුරු පද්ධතිය කඩිනමින් කළමනාකරණ පද්ධතියක් සැකසීමට කටයුතු කළ ලෙස, මූල්‍ය නොවන වත්කම් යුතු වීම. කළමනාකරණ පද්ධතිය නිර්මාණය කරන ලදී.

ඒ අනුව, 2024 දෙසැම්බර් 31 දින වනවිට මෙම කාර්යාලය පිහිටුවා වසර 07 ක් ඉක්මගොස් තිබුණ ද, ඉහත දක්වන ලද සියලු වත්කම් ඇතුළත් කොට මධ්‍යගතව ලේඛනගත සකස්කිරීමට හා ඒවා යාවත්කාලීන කිරීමට කාර්යාලය අපොහොසත්වී තිබුණි.

5. මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
දෙපාර්තමේන්තුවේ අනුමත තනතුරු සංඛ්‍යාව 41ක් වූ අතර, ඉන් තනතුරු 13 ක් පුරප්පාඩුව පැවතුණි. එම පුරප්පාඩු අතර ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු 07 ක් ද, තෘතීයික මට්ටමේ 01 ක්ද, ද්විතීක මට්ටමේ 01 ක්ද, ප්‍රාථමික මට්ටමේ 04 ක්ද, වශයෙන් අනුමත මුළු තනතුරු සංඛ්‍යාවෙන් 13 ක් හෙවත් සියයට 32 ක් පුරප්පාඩු පැවතුණි. එසේ වුවද, ආයතනයේ කාර්ය සාධනය කෙරෙහි සෘජුවම බලපානු ලබන ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු 07 ඇතුළු පුරප්පාඩු තනතුරු පුරවා ගැනීමට හෝ අවශ්‍යතාවය අනුව අනුමත කාර්ය මණ්ඩලය සංශෝධනය කරවා ගැනීමට ආයතනය 2024 දෙසැම්බර් 31 දින දක්වා විධිමත් පියවර ගෙන නොතිබිණි.	අනුමත තනතුරු අතුරින් පුරප්පාඩු පවතින තනතුරු සම්පූර්ණ කර දෙන ලෙස ඉල්ලා මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත අවස්ථා ගණනාවක දී දන්වා ඇත. ඊට අමතරව වර්තමාන අවශ්‍යතාවය සමාලෝචනය කරමින්, නියෝජ්‍ය/සහකාර අධ්‍යක්ෂ අනුමත තනතුරු තුනෙන් එක් තනතුරක් සහ ඒකාබද්ධ රියදුරු සේවයේ අනුමත තනතුරු 06 න් තනතුරු 02 ක් යටපත් කරන ලෙස ඉල්ලීම් කර ඇත.	පුරප්පාඩු පිරවීමට හෝ ඒවා සංශෝධනය කරවා ගත යුතු වීම.